



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. }
My No. }

BDU/E/PS/UP/2022/37

ඔබේ අංකය
உமது இல. }
Your No. }

අංක 3

දිනය
திகதி }
Date }

2022 ජූලි 13 දින.

සහකාර විගණකාධිපති කාර්යාලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය
බදුල්ල.

සභාපති,
උච්චරණගම ප්‍රාදේශීය සභාව.




ප්‍රාදේශීය
සභාපති
උච්චරණගම
27/7

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඇතුළත්ව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11 (2) වන වගන්තිය ප්‍රකාර සභාව වෙත ඉදිරිපත් කරන විස්තරාත්මක කළමනාකරණ විගණකාධිපති වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) උප වගන්තිය ප්‍රකාරව නිකුත් කරනු ලබන යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

02. මේ සම්බන්ධයෙන් ජාතික විගණන පනතේ 39 වගන්තියේ සඳහන් විධි විධාන කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවන අතර, මෙම වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් යෝජනා කරනු ලබන ප්‍රතිකර්ම, ක්‍රියාමාර්ග හෝ සැලකිල්ලට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව මාස 03 ක් ඇතුළත මාච්චන වාර්තා කළ යුතුය.

03. මෙම වාර්තාවේ පෙන්වාදී ඇති යම් ක්‍රියාමාර්ගයක් හෝ කරුණක් පිළිබඳව, ක්‍රියාත්මක කිරීමේ හෝ නොහැකිවීමේ හේතු ඇත්නම් ඒ බවද මාච්චන වාර්තා කළ යුතුය.


ආර්.පී. ජයසිංහ

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
විගණකාධිපති වෙනුවට.

ආර්.පී. ජයසිංහ විසින්
ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
ජාතික විගණන කාර්යාලය

- පිටපත් :- 1. ගරු ආණ්ඩුකාරතුමා (උච්ච පළාත)
2. පළාත් පාලන කොමසාරිස් (උච්ච පළාත)





ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

BDU/E/PS/UP/2022/37

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2022 ජූලි 13 දින.

සහකාර විගණකාධිපති කාර්යාලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය
බදුල්ල.

සභාපති,
උච්චරණගම ප්‍රාදේශීය සභාව.

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඇතුළත්ව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11 (2) වන වගන්තිය ප්‍රකාර සභාව වෙත ඉදිරිපත් කරන විස්තරාත්මක කළමනාකරණ විගණකාධිපති වාර්තාව

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඇතුළත්ව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ක්‍රියාත්මක කරන ලද විගණනයේ ප්‍රතිඵල විස්තරාත්මකව මෙම වාර්තාව මගින් නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 39 වන වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ගැනීමට යෝජනා කරනු ලබන පියවර මෙම වාර්තාවේ දින සිට මාස 03 ක් ඇතුළත ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ පාලක මණ්ඩලය විසින් මා වෙත දැන්වීම අවශ්‍ය වේ.

1.3 විගණන විෂය පථය

ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානගතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්විධ මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,

- සම්පත් සකස්වීමේ ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.4 මූල්‍ය ප්‍රකාශන

1.4.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරීබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

1.4.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක් ද/ පවත්නා නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන මාස තුනට අදාළ ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම රු.3,031,418 ක් ගිණුම්ගත නොකිරීම හේතුවෙන් මෙහෙයුම් ආදායම හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව සඳහන් කර ඇත.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගිවිසුම් වලට එළඹ වැඩ ආරම්භ කර නොතිබූ රු.1,422,545 ක වටිනාකමක් ඇති කර්මාන්ත 02 ක් සමාලෝචිත වර්ෂයේ මුලධන වියදමක් ලෙසට ගිණුම්ගත කිරීම නිසා එම ප්‍රමාණයෙන් මෙහෙයුම් ආදායම අඩුවෙන්ද ජංගම බැරකම් වැඩියෙන්ද ගිණුම්ගත කර තිබුණි.	පවත්නා	පවත්නා	2022 වර්ෂයේ	නිවැරදිව
	පද්ධතියට අනුකූල විය යුතුය.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව සඳහන් කර ඇත.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව සඳහන් කර ඇත.	ගිණුම් පිළියෙල කළ යුතුය.

1.5 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) <u>1987 අංක 15 දරන ප්‍රාදේශීය පනත</u>				
159(1)	කුලියට දෙන යම් ස්ථානයක කුලිය වශයෙන් අය විය යුතු මුදල, ඒ මුදල අයවිය යුතුව තිබුණු දින සිට දින 14 ක් ඇතුළත ප්‍රාදේශීය සභාවට අය කරගත යුතු වුවද, එසේ සිදු කර නොතිබුණි. එමෙන්ම සමාලෝචිත වර්ෂය අවසානයේදී හිඟ කඩ කාමර බදු කුලී ලෙස රු.586,404 ක් අය කරගෙනද නොතිබුණි.	ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.		හිඟ බදු කුලී අයකර ගත යුතුය.
(ආ) <u>ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි</u>				
මුදල් රෙගුලාසි 571	වසර 02 කට වැඩි කාලයක් ඉක්ම වූ විවිධ තැන්පතු නියාදනය කළයුතු වුවද, රු. 324,853 ක තැන්පතු 22 ක් සම්බන්ධයෙන් එසේ සිදුකර නොතිබුණි.	කල් ඉකුත් වූ තැන්පතු ආදායමට ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.		මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

(ඇ) 2009 සැප්තැම්බර් 18 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ PF-437	වාහන රක්ෂණවරණයක් ලබා ගැනීමේදී නියෝජිතයින්ගේ සේවය ලබා නොගෙන සෘජුවම රක්ෂණවරණය ලබාගත යුතු වුවද, සභාවට අයත් වාහන ක් සඳහා 05 රක්ෂණවරණය අලුත් කිරීමේදී රක්ෂණ නියෝජිත සේවය ලබාගෙන තිබුණි.	ඉදිරියේදී නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සඳහන් කර ඇත.	වක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.
---	--	--	---------------------------------------

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරනලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.17,308,374 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.14,815,543 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.2,492,831 ක වර්ධනයක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2021				2020			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
(i) වරිපතම් හා බදු	රු. 3,019,540	රු. 3,164,415	රු. 2,590,052	රු. 574,363	රු. 3,019,540	රු. 3,215,058	රු. 2,375,093	රු. 839,965	
(ii) කුලී	1,008,480	1,026,736	719,801	306,935	972,700	983,736	772,330	211,406	
(iii) බලපත්‍ර ගාස්තු	950,000	1,021,021	1,021,021	0	950,000	1,020,175	1,020,175	0	
(iv) වෙනත් ආදායම් ඵනතුව	815,000	1,734,050	1,567,563	166,487	1,526,800	1,652,625	1,652,625	0	
	<u>5,793,020</u>	<u>6,946,222</u>	<u>5,898,437</u>	<u>1,047,785</u>	<u>6,469,040</u>	<u>6,871,594</u>	<u>5,820,223</u>	<u>1,051,371</u>	

ඉකුත් වර්ෂයේ බිල්කළ ආදායමේ ප්‍රතිශතයක් ලෙස රැස්කළ ආදායම සියයට 84.7 ක් වුවද, සමාලෝචිත වර්ෂයට අදාළව එම ප්‍රතිශතය සියයට 84.9 ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වීම හේතුවෙන් ඉකුත් වර්ෂය අවසානයේ පැවති මුළු හිඟ ආදායම සමාලෝචිත වර්ෂයේදී ඉතාම සුළු ප්‍රමාණයකින් අඩු වී තිබුණි.

කෙසේ වුවද, මෙම තොරතුරු සහ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු අතර වෙනස්කම් පැවති බවද නිරීක්ෂණය විය.

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක් ද / පවත්නා නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	කළමනා කාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වසරක කාලයක සිට පැවත එන හිඟ හිටි කුලී රු.220,391 ක් සමාලෝචිත වර්ෂයේදී ද අය කරගෙන නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	ඉදිරියේදී අය කර ගන්නා බව සඳහන් කර ඇත.	හිඟ හිටි කුලී අය කර ගත යුතුය.
(ආ) වසරක කාලයක සිට පැවත එන හිඟ හිටි ජල ගාස්තු රු.345,427 ක් සමාලෝචිත වර්ෂයේදී ද අය කරගෙන නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	ඉදිරියේදී අය කර ගන්නා බව සඳහන් කර ඇත.	හිඟ හිටි ජල ගාස්තු අය කර ගත යුතුය.
(ඇ) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.15,300,000 ක් හා මුද්දර ගාස්තු රු.2,087,536 ක් අය කරගෙන නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතිය අ වැඩිදියුණු කළ යුතුය.	අය කර ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.	හිඟ හිටි උසාවි දඩ හා මුද්දර ගාස්තු අය කරගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක් ද / පවත්නා නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	කළමනා කාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් කඩ කාමර 82 ක් බාහිර පාර්ශවයන්ට බදු පදනම මත කුලියට ලබාදී තිබුණු අතර, එයින් කඩ කාමර 46 ක බදු ගිවිසුම් කාලය වසර 2-10 ක් අතර කාලයක් ගතවී තිබුණද, නව ගිවිසුම් වලට එළඹ නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	අදහස් දක්වා නොමැත.	කඩ කාමර බදුදීමේදී බදු ගිවිසුම් වලට එළඹිය යුතුය.
(ආ) වසර 02 කට අධික කාලයක සිට පැවත එන කර්මාන්ත ණය හිමියෝ රු. 31,059,407 ක් සමාලෝචිත වර්ෂයේදී නිරවුල් කර නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	ඉදිරියේදී පියවීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.	ණයහිමි ශේෂ නිරවුල් කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක් ද / පවත්නා නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	කළමනා කාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව සතුව එකතුව රු.44,016,781 ක් වූ මාර්ග තලනය, බැංකෝ යන්ත්‍රය, කම්පැක්ටරය, මුම්ප් ට්‍රක් රථය සහ මුක්ටර් රථය එක් එක් දිනවල විවිධ කාර්යයන් සඳහා උපයෝජනය කර ගැනීම පිළිබඳ විධිමත් ලේඛන පවත්වාගෙන යාම සිදු කළ යුතු වුවද, එවැනි ලේඛන විධිමත්ව පවත්වාගෙන ගොස් නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	අදහස් දක්වා නොමැත.	සභාව සතු වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් පරිදි ලේඛන පවත්වාගත යුතුය.

කෙසේ වුවද මාර්ග තලනය, බැංකෝ යන්ත්‍රය, කම්පැක්ටරය, මුම්ප් ට්‍රක් රථය සහ මුක්ටර් රථය වෙනුවෙන් පමණක් සමාලෝචිත වර්ෂය තුළ රු.154,427 ක් හා රු.721,600 ක් පිළිවෙලින් ඉන්ධන හා අලුත්වැඩියා වියදම් දරා තිබුණි.



3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක්ද/ පවත්නා නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ කාර්ය මණ්ඩලයේ පැවැති කනකුරු 02 කට අදාළව පුරප්පාඩු 02 ක් පුරවා නොතිබුණි.	පවත්නා	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	ඉදිරියේදී පුරප්පාඩු පුරවා ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.	කාර්යාල මණ්ඩල පුරප්පාඩු පුරවාගත යුතුය..

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය
 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	නව නිරීක්ෂණයක් දපවත්නා / නිරීක්ෂණයක් ද	පාලන අවදානම් අනාවරණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තරා ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 02 ක සියයට 20 සිට සියයට 70 දක්වාද, වියදම් විෂයයන් 05ක සියයට 37 සිට සියයට 54 දක්වාද විචලනයක් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	නව	පවත්නා පද්ධතියට අනුකූල විය යුතුය.	2022 අයවැය පිළියෙල කිරීමේදී විචලනයන් අවම වන පරිදි සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.	නිවැරදි අයවැය ලේඛනයක් පිළියෙල කර එහි දක්වා ඇති ඉලක්ක සපුරාගත යුතුය.

ආර්.පී. ජයසිංහ

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
 විගණකාධිපති වෙනුවට.

ආර්.පී. හේමතිසිරිසේන
 දේශීය සහකාර විගණකාධිපති
 ජාතික විගණන කාර්යාලය

පිටපත් :- 1.ගරු ආණ්ඩුකාරතුමා (ලාව පළාත)

2. පළාත් පාලන කොමසාරිස්(ලාව පළාත)